

1. මූල්‍ය ප්‍රකාශන

1.1 විශාචනය කළ මතය

ශ්‍රී ලංකා වුෂ් සම්මේලනයේ (සම්මේලනය) 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ අදායම් ප්‍රකාශනය ,හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය , එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධිත) පනතේ 21 අ වගන්තිය ඇතුළත් විධි විධාන ප්‍රකාර මගේ විධානය යටතේ විගණනය කරන ලදී. මා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යයි මා අදහස් කරන මගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ .

සම්මේලනයේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කර ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැකසීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.2 විශාචනයකළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 පරිච්ඡේදයේ විස්තර කර ඇති කරුණු පදනම් කරගෙන මම මතයක් ප්‍රකාශ නොකරමි.

මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට(ශ්‍රී ල. වි. ප්‍ර.) අනුකූලව මගේ විගණනය සිදු කරන ලදී. මගේ වාර්තාව තුළ එකී විගණන ප්‍රමිති යටතේ විගණන විෂය පථය කොටසෙහි තවදුරටත් මගේ වගකීම විස්තර කර ඇත.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම.

මෙම මූල්‍ය ප්‍රකාශන සුළු හා මධ්‍ය-පරිමාන අස්ථිත්වයන්, සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව පිළියෙල කිරීම සත්‍ය හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයක් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සම්මේලනය අඛණ්ඩ පවත්වාගෙන යාමේ හැකියාව තීරණ කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සම්මේලනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් සහ වෙනත් විකල්පයක් නොමැති විට මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සම්මේලනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණ කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සම්මේලනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සම්මේලනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන ය යුතුය.

1.4 විගණන විෂය පථය

ශ්‍රී ලංකා විගණන ප්‍රමිත වලට අනුකූලව සම්මේලනයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණනය කර විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේවුවද, 1.5 ඡේදයේ විස්තර කර ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන්වූ විගණන නිරීක්ෂණ

1.5.1 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොමැති වීම.

අයිතම	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කලමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ගෙවීම්	1,398,856	ඉන්වොයිසි සහ බිල්පත්	සමහර උපකාරක ලේඛන මේ සමඟ ඉදිරිපත් කර ඇත.	ගෙවීම්වල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා විගණනය කිරීමට අවශ්‍ය ඉන්වොයිසි සහ බිල්පත් සපයා නොතිබුණි.
(ආ) ස්ථාවර වත්කම්	18,024,557	ස්ථාවර වත්කම් ලේඛනය, එක් එක් වත්කම් පන්තිය සඳහා තනි පුද්ගල පිරිවැය වර්ගීකරණය සහ ස්ථාවර වත්කම් සත්‍යාපන වාර්තාව	ස්ථාවර වත්කම් ලේඛනය පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා අතර අනාගත විගණන සඳහා සංවිධානාත්මක ආකාරයෙන් තොරතුරු වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.	ස්ථාවර වත්කම් ලේඛනය පවත්වාගෙන යාමට සහ භාණ්ඩ සමීක්ෂණ කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.
ක්ෂය වීම්	1,388,959			

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේදී සම්මේලනයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 1,484,791 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ඌනතාවය රු.614,882 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 2,099,673 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ප්‍රධාන හේතුව වනුයේ වියදම වූ රු. 26,436,247ට සාපේක්ෂව ආදායම රු.28,535,919 කින් වැඩිවීමය .

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මතභේදයට තුඩුදුන් ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ජාතික පුහුණුකරුවන් සහ ජාතික ක්‍රීඩකයෙකුගේ පියාගේ අවසන් කටයුතු සඳහා රුපියල් 110,000 ක් වැය කර ඇත. කෙසේ වෙතත්, එවැනි වියදම් දැරීම සම්බන්ධයෙන් සම්මේලනයේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සපයා නොතිබුණි.	විධායක කමිටුවේ අනුමැතිය ලබාගෙන එම ගෙවීම් කර ඇත. තවද, ක්‍රීඩාව නංවාලීම සඳහා වූ ක්‍රීඩාවට සහ ශ්‍රී ලංකා වූ සම්මේලනය (WFSL) වෙත ඔහු ලබාදුන් දායකත්වය සැලකිල්ලට ගනිමින් අප මෙම පරිත්‍යාගය සිදු කර ඇති බව දැනුම් දීමට කැමැත්තෙමු.	සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව සියලුම ගෙවීම් සිදු කළ යුතුය

3.2 මූල්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රු. 1,000,000 සාමාන්‍ය මුදල් ශේෂයක් 2023 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා කිසිදු කටයුත්තක් සඳහා යොදා නොගෙන බැංකු ජංගම ගිණුමක රඳවා ගෙන තිබූ අතර සමාලෝචිත වර්ෂය අවසානයේ දී මෙම ශේෂය රුපියල් 3,534,374 දක්වා ඉහළ ගොස් ඇත.	ඔබගේ නිර්දේශය පිළිගන්නා අතර වඩාත් ඵලදායී අරමුදල් කළමනාකරණ ක්‍රියා පටිපාටි භාවිතා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.	නිර්දේශ අතිරික්ත මුදල් ශේෂය ඵලදායී ලෙස ආයෝජනය කළ යුතුය.

3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සම්මේලනය විසින් ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල විධිවිධාන අනුගමනය නොකර පුද්ගලික සමාගම් 2 කින් රුපියල් 569,300 ක ටී-ෂර්ට්, ක්‍රීඩා කලිසම් , ජැකට් සහ පුහුණු කඳවුරු ටී-ෂර්ට් මිලදී ගෙන තිබුණි.	සඳහන් කර ඇති අයිතම සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරන්නෙමු.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කළ යුතුය.
(ආ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය නොකර 2023 වර්ෂය තුළ සමාගමකින් ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා සම්මේලනය රුපියල් 14,837,500ක් වැය කර ඇත. තවද, ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇත්තේ කවුරුත් සඳහාද යන්න පිළිබඳ තොරතුරු මිලදී ගැනීමේ වවුචර්වල සඳහන් කර නොතිබුණි. මේ අනුව, මිලදී ගත් ටිකට්පත් අපේක්ෂිත අරමුණු සඳහා භාවිතා කළේද යන්න තහවුරු කර ගැනීමට නොහැකි විය	ඉහළ වටිනාකමක් ඇති ද්‍රව්‍ය හා සේවා සඳහා ඉදිරියේදී ලංසු තැබීමේ ක්‍රියාවලිය අනුගමනය කිරීමට සැලසුම් කර ඇත.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කිරීමට කටයුතු කළ යුතුය.